

සිරිකරු සුභසාධක අරමුදල - 2011.

1. මූල්‍ය ප්‍රකාශන

1.1. තත්ත්වගණනය කල මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2011 දෙසැම්බර් 31 දිනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරිකරු සුභසාධක අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ ඵ්දිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ). 2011 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයේදී සිරිකරු සුභසාධක අරමුදලේ ස්ථාවර වත්කම් සහ නොමිලයේ පරිත්‍යාග වත්කම් වල පාවිච්චියට ගත නොහැකි තත්ත්වයේ අබලි භාණ්ඩ හඳුනා ගෙන තිබුණද ඒවායේ වටිනාකම් පොත් වලින් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ). පාරිභෝජන භාණ්ඩ ගණයෙහිලා සැලකිය යුතු භාණ්ඩ ස්ථාවර වත්කම් සේ සලකා ගිණුම්ගත කර තිබුණි. මේ හේතුවෙන් නොමිලයේ පරිත්‍යාග වත්කම් ලෙස දැක්වෙන රු.21,430,257 ක් වූ ශේෂය තුළ සත්‍ය වශයෙන් වූ ස්ථාවර වත්කම් ප්‍රමාණය නිශ්චය කල නොහැකි වූ අතර එක් වර්ෂයක් තුළ ඒකාකාරී ක්ෂය ප්‍රතිපත්තියක් අනුගමනය කර නොතිබූ බවද නිරීක්ෂණය විය.

(ඇ). පරිත්‍යාග වත්කම් ගිණුම්ගත නොකිරීම.

වැලිකඩ කාන්තා අංශය, කොළඹ රිමාන්ඩ්, නව මැගසින්, ඊරිච්ල, වාරියපොල සහ යාපනය යන බන්ධනාගාර සඳහා 2011 වර්ෂය තුළදී ලැබුණු පරිත්‍යාග වත්කම් ගිණුම්ගත කර නොතිබූ අවස්ථා නිරීක්ෂණය විය. ඒ අතර රු.495,850 ක් වටිනා පරිත්‍යාග වත්කම් සහ වටිනාකම ගණනය නොකරන ලද වත්කම් විශාල ප්‍රමාණයක් වූ බව විගණනයේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

i. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් වතුපිටිවල බන්ධනාගාරය 1997 න් පසුව ඉවත්කර තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසානයේදීත් එම ආයතනයේ පරිත්‍යාග වත්කම් රු.28,799 ක් ගිණුම් වල දක්වා තිබුණි.

ii. වැලිකඩ කාන්තා අංශය සඳහා වර්ෂ ගණනාවක සිට පරිත්‍යාග කර ඇති පුස්තකාල පොත් විශාල සංඛ්‍යාවක් වූ නමුත් ඒවා පරිග්‍රහන ලේඛනයක ඇතුළත් කර වටිනාකම ගිණුම්ගත කිරීමටද කටයුතු කර නොතිබුණි.

(ඈ). බන්ධනාගාර ආයතන කිහිපයක සිරිකරුවන්ට ත්‍යාග වශයෙන් ලබාදී ඇති රු.39,988 ක් වූ ත්‍යාග සඳහා වූ වියදම් ගිණුම් ගත වී නොතිබුණි.

1.2.2. විගණනය සඳහා සාක්ෂි නොවීම

සිරකරුවන්ගේ වේතන වලින් කරන ලද අනිවාර්ය අයකිරීම් ගිණුමෙහි සහ සිරකරුවන්ගේ ශ්‍රමය සපයා වෙනත් දෙපාර්තමේන්තු වලින් අයකරන ලද මුදල් ගිණුමෙහි, හිඟහිටි ශේෂයන්ගෙන් සමාලෝචිත වර්ෂය තුළදී ලැබුණු ප්‍රමාණය සහ පෙර වර්ෂයන් සඳහා තවදුරටත් හිඟ ශේෂයන් පවතීද යන්න පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් විස්තර විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1. මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ මූල්‍ය ප්‍රතිඵලය රු.699,262 ක ඌනතාවයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.958,030 ක වූයෙන් මූල්‍ය ප්‍රතිඵල වල රු.258,768 ක වර්ධනයක් දක්නට ලැබුණි. ඒ සඳහා ආදායම රු.193,737 කින් සහ අධ්‍යාත්මික හා ආගමික වියදම්, අධ්‍යාපන හා සුභසාධක වියදම් සහ ස්ථාවර වත්කම් ක්ෂය වීම් පිළිවෙලින් රු.6,297 කින් ද රු.117,277 කින් ද , රු.37,548 කින් ද වැඩි වීම සහ ක්‍රීඩා හා වෙනත් පහසුකම් වියදම්, න්‍යාය මුදල් වියදම් සහ පශ්චාත් භාර සේවා කටයුතු වියදම් පිළිවෙලින් රු.91,730 කින් ද, රු.124,423 කින් ද, රු.10,000 කින් ද අඩුවීම ද ඉහත මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයට හේතුවී තිබුණි.

2.2. මෙහෙයුම් සමාලෝචනය

2.2.1. කාර්ය සාධනය

1973 අංක 18 දරණ බන්ධනාගාර දෙපාර්තමේන්තු සිරකරු සුභසාධක අරමුදලේ පනහේ 5 වගන්තිය ප්‍රකාර, අරමුදලේ බැරට ඇති මුදල් පහත සඳහන් කාර්යයන් සඳහා වියදම් කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට බලය පැවරී තිබුණි.

- (අ). සිරකරුවන්ගේ අධ්‍යාත්මික හා ආගමික ශුභ සිද්ධිය.
- (ආ). සරකරු අධ්‍යාපන හා සුභසාධන.
- (ඇ). සිරකරුවන් සඳහා විනෝද ක්‍රීඩා පහසුකම් සහ වෙනත් පහසුකම් සැලැස්වීම.
- (ඈ). සිරකරුවන්ට තැනී දීම.
- (ඉ). ප්‍රදර්ශන සංවිධානය කිරීම සහ සිරකරුවන් සඳහා ආපනශාලා පවත්වාගෙන යාම පිණිස අත්තිකාරම් ගෙවීම.

ඉහත අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් 2011 වර්ෂයේ නිශ්චිත ඉලක්කයක් මත අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරනු වෙනුවට, ඒවැනි සැලැස්මක් නොමැතිව සිරකරු සුභ සාධක කටයුතු ක්‍රියාත්මක කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනය අනුව අරමුදලේ කාර්යයන් සඳහා රු.2,231,000 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණ ද, සිරකරු සුභසාධක කටයුතු සඳහා සත්‍ය ලෙස දරා තිබුණු වියදම රු.1,547,653 ක් විය.

සම්පත් දායකයින්ගේ අනුග්‍රහයෙන් විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ එච්.අයි.පී. ඒකකය, අන්තරායකර ඔෂම පාලක මණ්ඩලය, සිරකරු සුභසාධක සංගමයේ ප්‍රාදේශීය උප කමිටු ආදියේ සක්‍රීය දායකත්වයන් බන්ධනාගාර ආයතනවල සිරකරු සුභසාධක හා පුනරුත්ථාපන කටයුතුවලට අනුග්‍රාහකත්වය ලැබීම මෙම වියදම් අඩු වීමට හේතු වී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් වාර්තා කර තිබුණි.

2.2.2. අභ්‍යන්තර විගණනය

අරමුදලේ කාර්යයට අදාළව අභ්‍යන්තර විගණන වැඩ සටහන් සැලසුම් කර ක්‍රියාත්මක කර නොතිබුණි.

2.2.3. අයවැය පාලනය

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) දඬුවම්, කළුතර, යාපනය, තල්දෙණ, මඩකලපුව, බුස්ස, පොළොන්නරුව, බදුල්ල බන්ධනාගාර වලින් ඇස්තමේන්තු කර ඇති ලැබීම් රු.488,250 ක් වුවද සත්‍ය වශයෙන් ලැබී ඇති මුදල රු.44,848 ක් වූයෙන් ඇස්තමේන්තු ආදායමෙන් සත්‍ය වශයෙන් ලැබී තිබුණේ 9.17% ක ප්‍රතිශතයක් බව නිරීක්ෂණය විය.

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා සිරකරු සුභසාධක අරමුදලේ ඇස්තමේන්තු ගත ආදායම් හා සත්‍ය ආදායම් අතර 5.58% සිට 1861.31% ක විචලනයක් වූ අතර, ඇස්තමේන්තු ගත වියදම හා සත්‍ය වියදම අතර 46.98% හා 136.14% ක විචලනයක් වූයෙන් අයවැය ඇස්තමේන්තුව වලදායී මූල්‍ය පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොතිබුණි.

3. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු පිළිබඳව වරින් වර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කරන ලදී. පහත සඳහන් පද්ධත හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

- (අ) අයවැය පාලනය.
- (ආ) අභ්‍යන්තර විගණනය.
- (ඇ) පරිත්‍යාග වත්කම්
- (ඈ) සිරකරු සුභසාධනය .